



Church of St. Michael and
All Angels, Polwatte

125 years
in Ministry

August 2012

Michaelites News Buzz

Give Thanks Michaelites!

Harvest Festival 2012

**THE CHURCH OF ST. MICHAEL & ALL ANGELS
POLWATTE**

Mission Statement: "A Caring, Forgiving, Supporting, Listening &
Participatory Parish based on Kingdom Values"

From the Desk of Fr. Perry

My dear Sisters and Brothers in Christ,

Church and Nation: The continued acts of violence against children and women are a serious concern that needs to be addressed without delay. Day after day the media, both print and electronic have some sad story to report. It is time that more and more people are made aware of these social realities that we live in the midst of so that preventive steps and safe guards can be put in place. Blaming the internet or the attire of people are certainly not steps that can help rectify this situation.

The Churches of the National Christian Council and the Roman Catholic Church actively participated in a walk that was organised jointly to highlight these issues. The walk was held on the 21st July 2012 beginning from Pettah and ending with a public meeting at St. Luke's Church, Borella. The response received was extremely encouraging.

Confirmation Service & Pastoral Visit of the Bishop: In the month of July, the Bishop completed his first Pastoral visit to the Parish. Please continue to uphold the newly confirmed in your prayers. Confirmation candidates now need to integrate into the life of the Parish, perhaps for starters by being absorbed into the Youth Fellowship of the Parish. As I say this I must also add that Confirmation takes place within the life of the Parish and the newly confirmed need to then become part of the Parish in order to receive ongoing spiritual formation, care and nurturing.

Annual General Meetings: As I write this message to you, we have completed all our annual general meetings over the

last three weeks in June. The turnout at the Annual General meeting of the English Congregation in particular was not at all satisfactory. The Annual General meeting provides us with opportunities to meet as a worshipping community and discuss the life and ministry within the community. As your Vicar I want to assure you that I am seriously considering the options that I have, to encourage better participation in such future meetings. Besides this we all need to make an effort to address this aversion some have to such meetings. The culture and atmosphere at these meetings could be another deterrent. Therefore if we desire better participation we need to objectively evaluate our meetings

125th Anniversary: The Parish Photograph which was taken on the day of the confirmation service is almost ready.

A few more events are scheduled to take place this month connected with our celebrations. They are the Free Dental and Eye clinic scheduled for the 11th August 2012.

I am grateful to the Combined Youth Fellowship who will drive this effort for the Anniversary Committee.

An art competition for children will also be held in September.

Harvest Festival: The primary aim of the Harvest Festival is to raise funds for the ongoing work of the Parish. In addition the expenditure incurred in order to refurbish the Church building in time for anniversary celebrations has been rather steep. A lot of effort has been put in getting this work done properly with the help of competent people.

Vacation Bible School (VBS): The Sunday school will be also having a VBS from the 7th – 10th August 2012. Parents you are requested to register your children for this at your earliest. It will help the Sunday **School** teachers in their preparations. It is my prayer that this will be an exciting time for the children.

Pastoral Care – A reminder: If you would like your Parish Clergy to visit you, please speak to them so arrangements can be worked out for such a visit at a mutually convenient time.

Personal: Parish Clergy will be participating in the Clergy retreat from the 20th – 24th August 2012. I will also be away from the Parish on the 9th & 10th August 2012.

Thanking You
With Prayers, Peace and Blessings
Yours in Christ

Revd. Perry Brohier

ක්‍රිස්තුස් වහන්සේ තුළ මා හිතාදර මිත්‍රවරුනි,

සභාව සහ දේශය: දිගින් දිගටම සිදුවන කාන්තා සහ ළමා අපරාධ වල අවසානයක් දැකීමට කාලය එළඹී ඇත. දිනෙන් දිනම මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යය තුළින් මෙවන් කුමන හෝ දුක්බර පුවතක් අසන්නට හෝ දැකන්නට ලැබීම කණගාටුවට කරුණකි. මෙම සමාජ යථාර්ථය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම තුළින් ඒ පිළිබඳව ගත යුතු ආරක්ෂක පියවර සහ වලකා ගැනීම් සිදු කළ හැක. අන්තර් ජාලයට සහ අප අදින ඇඳුම් වලට දෝෂාරෝපණය කිරීමෙන් පමණක් මෙම තත්වය මග හරවා ගත නොහැක.

ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයට අයත් සභාවන් සහ රෝමානු කතෝලික සභාවන් ඒකාබද්ධව මෙම අවාසනාවන්ත සිදුවීම් පිටු දැකීම පිළිබඳව පා ගමනක් සංවිධානය කර තිබුණි. මෙම පා ගමන 2012 ජූලි මස 21වන දින පිටකොටුවෙන් ආරම්භ කර, ශුද්ධවූ ලක් දේවස්ථානයේදී පොදු රැස්වීමකින් අනතුරුව අවසන් කරන ලදී. මෙම පා ගමනට ඉතාමත් සාර්ථක ප්‍රතිචාරයක් ලැබුණි.

ස්ථීරවීමේ දේවමෙහෙය සහ රදගුරුතුමාගේ ප්‍රථම එඬේර සංචාරය: ජූලි මස තුළදී රදගුරුතුමාගේ එඬේර සංචාරය අවසන් කරන ලදී. අප්‍රිකන් ස්ථීර කරන ලද අය ඔබගේ යාඥාවන් වලදී සිහිපත් කරන්න. සභා ජීවිතය තුළට ස්ථීර කරන ලද අය එකතු කල යුතු අතර, ප්‍රථමයෙන්ම තරුණ සංගමය තුළින් මේ දෙය සිදු කල යුතුව ඇත. ස්ථීර කිරීම සභා ජීවිතය තුළ සිදුවන බැවින්, අප්‍රිකන් ස්ථීර කරන ලද අය ආත්මික වර්ධනය, ආරක්ෂාව සහ පෝෂණය ලබා ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම සභාවේ කොටසක් විය යුතුය.

වාර්ෂික මහා සභා රැස්වීම්: මා මෙම පණිවිඩය ඔබට ලබාදෙන අවස්ථාව වන විට ජූනි මස තුළදී සියළුම වාර්ෂික මහා සභා රැස්වීම් අවසන් කර ඇත. ඉංග්‍රීසි සභාවේ වාර්ෂික මහා සභා රැස්වීමට පැමිණා සිටි සංඛ්‍යාව ඉතාමත් අල්ප බව දක්වන්නේ කණගාටුවෙනි. මෙම වාර්ෂික මහා සභා රැස්වීම් නමස්කාර ප්‍රජාවක් ලෙස අපට හමු වීමට අවස්ථාවක් සලසා දෙන අතර, ප්‍රජාව තුළ ජීවිතය සහ මෙහෙවරය පිළිබඳව සාකච්ඡා කිරීමටද අවස්ථාවක් සලසා දෙනු ඇත.

පලාත හාර පියතුමා හැටියට ඉදිරියේදී පැවැත්වෙන මෙවන් රැස්වීම් වලට ඔබලාගේ සහභාගිත්වය වැඩි කර ගැනීමට අවශ්‍ය සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නා බවට සහතික වෙමි. මීට අමතරව මෙවන් රැස්වීම් සම්බන්ධයෙන් සමහර අය තුළ ඇති පිළිකුල් සහගත බව පිළිබඳවද සාකච්ඡා කල යුතුය. මෙම රැස්වීම් වලට සහභාගි වීමෙන් වැලකී සිටීමට හේතුපාදක වන නවත් කරුණු නම් සංස්කෘතිය සහ වාතාවරණයයි. එමනිසා මෙවැනි රැස්වීම් සඳහා පූර්ණ සහභාගිත්වයක් අපේක්ෂා කරන්නේ නම්, හානිර වශයෙන් මෙම රැස්වීම් තක්සේරු කල යුතුය.

125 වන සංවත්සරය:ස්ථීරවීමේ දේවමෙහෙය පවත්වන ලද දිනයේදී ගත් ඡායාරූපය සුදානම් වී ඇත. සංවත්සරයට සමගාමීව නවත් අංග කිහිපයක් මෙම මස තුළදී සිදු කිරීමට සංවිධානය කර ඇත. ඒවා නම් 2012 අගෝස්තු මස 11 වන දිනට පැවැත්වීමට නියමිත දන්ත සහ අක්ෂි සායනයයි. මා මෙම කාරණය සම්බන්ධයෙන් එක්සත් තරුණ සමිතියට මාගේ කෘතඥතාවය පල කරමි. ලමුන් සඳහා

Date	Theme	Old Testament	Psalm	New Testament	Gospel
5 th August 2012 Proper 13 th Sunday in Ordinary Time	The Bible, the bread from heaven calls us to unity in Christ	2 Samuel 11: 26 – 12:13	Psalm 51 : 1 - 12	Ephesians 4: 1 - 16	St. John 6: 24 – 45
	සිවිටියෙන් වූ හෝපනය වන බයිබලය ක්‍රිස්තුස් තුමන් තුළ එකමුතුවට අප කැඳවයි	2 සාමුවෙල් 11 : 26-12: 13	ගීතාවලිය 51 : 1-12	එපීස 4 : 1 - 16	ශු ජොහන් 6 : 24-45
	“විண்ணිනි.අප්‍රාමාකිය තිරුමනෙ, කිරිග්‍රහණවිලි ඉන්‍රායිරුකුක ග්‍රහණම අනෙකුකිරිත.”	2 සාමුවෙල් 11: 26 - 12:13අ	තිරුපාදල් 51: 1 - 12	අපේසියාර් 4: 1 - 16	තූරාය ජොවාර්න් 6: 24 - 45
12 th August 2012- Proper 14 th Sunday in Ordinary Time	The bread of life	2 Samuel 18: 5 -8,15,31 - 33	Psalm 130	Ephesians 4: 25 – 5:2	St. John 6: 35, 41 – 51
	ජීවනදායක රොට්	2 සාමුවෙල් 18 : 5-8,15, 31-33	ගීතාවලිය 130	එපීස 4 : 25 - 5:2	ශු ජොහන් 6 : 35,41-51
	“වාඞුචු තරුම අප්‍රාම”	2 සාමුවෙල් 18: 5-8, 15, 31 - 33	තිරුපාදල් 130	අපේසියාර් 4: 25 - 5:2	තූරාය ජොවාර්න් 6: 35, 41 - 51
19 th August 2012 Proper 15 th In Sunday Ordinary Time Displace & Mi- grants Sunday	Christ is my refuge & my strength	Proverbs 9: 1 - 6	Psalm 34: 9 - 14	Ephesians 5: 15 – 20	St. John 6: 51 - 56
	ක්‍රිස්තුස්වනන්සේ මාගේ සරණ හා ශක්තියයි	ගීතෝපදේශ 9 : 1-6	ගීතාවලිය 34 : 9-14	එපීස 5: 15-20	ශු ජොහන් 6 : 51-56
	“ඉයෙසු අනතු අදායකකල්, අනතු පෙලන්”	ඉතීමොඞිකල් 9: 1 -06	තිරුපාදල් 34: 9 - 14	අපේසියාර් 5: 15 - 20	තූරාය ජොවාර්න් 6: 51 - 56
26 th August 2012 Proper 116 th Sunday in Ordinary Time	The Lord of the Harvest	Deuteronomy 26: 11 – 14		Colossians 1: 15 – 24	St. Matthew 6: 25 – 30
	අස්වැන්නේ දෙවිදුන්	දේවනිය කටාව 26 : 11-14		කොලොස්සී 1 : 15-24	ශු මතෙව් 6 : 25-30
	“අඟුචයායින් කදචන්”	ඉනෙය්සද්දම් (චපාකම්) 26: 11 - 14		කොලොසියාර් 1: 15 - 24	තූරාය මත්තේයු 6: 25 - 30

SUNDAY SCHOOL

Examination for Grade 10 - Church of Ceylon Board of Christian Education

Four Michaelities from the Sunday School successfully got through the examination with Distinctions.

Congratulations to Prasangika Sagadevan, ReshaliBalasubramaniam, Umaya Samaranayake and Yeshani Amasha

Vacation Bible School (VBS) - Theme: PRAYER GIVES VICTORY

Dates: 7th August - 10th August

Time: 9.00am - 12.00 noon

Conducted in collaboration with Scripture Union

On the 10th of August 2012 the children will conduct a special programme at 5.00 pm in the Church and thereafter an exhibition/awarding of certificates will be held at the Mathew Hall.

Reverend Clergy, Sisters of St. Margret's Convent, Wardens, Parents, Members of: Youth Fellowship, Mothers Union, Adult Fellowship, Shanthy Nivasa and all parishioners are cordially invited to join and encourage our children.



Harvest Festival: Miscellaneous Stall

Date: 26th August 2012

Time: 9.30am (after service)

Children are expected to bring goods and other things. For Further details please contact the class teachers.

125th Anniversary Art Competition: an art competition exclusively for our children

Date: 1st of September 2012

Time: 8.45am

Age group: 5 years - 19 years.

Vacation for the 2nd Term: holidays for the second term will be declared on the 29th of July 2012.

Re-opening for the 3rd Term: Sunday School will re-open for the 3rd Term on the 2nd of September 2012.

Mrs.Subashini Gnanadass
Superintendent of Sunday School



LET YOUR LIGHT SHINE

Instructions:

- First cross out all words that are days of the week
 Second cross out all words that are colors
 Third cross out all words that are names of animals
 Fourth cross out all words that are numbers

SUNDAY	BROWN	SEVEN	LET	PIG	WHITE	SIXTEEN
THREE	YOUR	TURTLE	GOLD	EIGHT	LIGHT	FRIDAY
SHINE	HORSE	FOUR	RED	BEFORE	TUESDAY	ORANGE
PURPLE	MEN	WEDNESDAY	ALLIGATOR	FIVE	THAT	FIFTY
RACCOON	THEY	FROG	BLUE	MAY	MONDAY	TWO
THIRTEEN	GREEN	SEE	THURSDAY	NINETEEN	SNAKE	YOUR
SATURDAY	GOOD	SQUIRREL	DEEDS	SUNDAY	TIGER	AND
PRAISE	YOUR	PINK	TUESDAY	YELLOW	FATHER	BLACK
BEAR	IN	FRIDAY	HEAVEN	GIRAFFE	FIVE	WEDNESDAY

What do the remaining words say? Write them in order on the lines below.

Kids please send in your answers for the above

සෙනෙහස

සමුද්‍රණී ඔබගේ නිසසල හෙන් දැකින	වට
මා හෙන් තුලට කඳුලැලි එයි වටින්	වට
තුනි පුද කරන්නට මට දුන් ශක්ති	යට
එන්නට සිතෙයි කඩිමුඩියෙන් ඔබ	ප්‍රභට
දහසක් ප්‍රශ්ණ මා සිත තුල රඳව	මින
සැම දින නිමිදිරියෙ ඔබ වෙත එයි	හෙමින
ඇවිදින් ඔබගෙ සුන්දර වත සිප	ගමන
ආපසු යන්නේ හෙන කඳුලැලි පිස	ලමන
වැට වැට නැගිට කෙලෙසක හෝ දිව	ගමනේ
මෙතරම් දුරට මා පැමිණියෙ නිමි	සඳිනේ
ඔබ දුන් දිරිය තුලනුයි බව	පවසමනේ
කල ගුණ තකන්නට ඔබ වෙත	පැමිණෙන්නේ
මා වැනි ප්‍රඳක් අත් නාරින බව	දනිමි
දිවි ඇති තුරා ඔබ ප්‍රභ ඉන්නට	පතමි
මොහොතින් මොහොත ඔබ තුරුලෙම	රුඳෙන්හෙමි
සේවය පිණිස කැප වෙන්නට	සිතන්නෙමි

චන්තා ගෝතමී පොල්ගම්පොල

CRICKET FOR THE BLIND!

School for the Blind , Ratmalana - We are the Champions! Who introduced Cricket for the Blind to the world!

In view of the Centenary Celebrations, the students will hold an exhibition match.

Date: 2nd September, 2012 Venue: St. Thomas' College, Moun Lavinia

Tickets Rs. 500/-

Please support this event and get your tickets from the Adult Fellowship.

HARVEST FESTIVAL: SOMETHING TO LEARN

**From: St. Kitts Anglican Communion – Diocese of the N E Caribbean & Aruba.
2008-11-16**

My Dear Parishioners,

Every year we have a Harvest Festival in our churches. Do you know why? In the words of the famous Harvest Hymn, 'All good gifts around us are sent from heaven above; then thank the Lord, O thank the Lord, for all his love.' Harvest Festival is an annual celebration of our receipts from the Supreme giver; a celebration dedicated to expressing thanks to the Supreme giver; self-expression and community expression of thanks for the harvest.

The word 'harvest' is derived from the old English word "haerfest" meaning to gather, pluck or reap. Originally it was the process of gathering matured crops from the field. Eventually, it was extended beyond the agricultural process to include the wider activity of accumulating produce, be it agricultural – harvesting of cane, grapes, potatoes -, manufacturing – collecting water, solar power, thermal or wind energy, domestic – collecting and preparing organs and tissues from donors, or spiritual – increasing church membership, and commitment to God.

In acknowledging that God is the provider of our harvest and in demonstrating gratitude to Him, the annual harvest festival is observed. In our churches it is a time of the year when we give thanks through ceremonies for the successful material and spiritual harvest.

In ancient Israel the celebration was in the form of a religious ceremony that involved offering of the first fruit – [the first crop, the best calf] to God. The celebration included release from daily work and participation in fun, the waving of majestic trees, palm branches, and music, and it lasted seven days.

We at St. George with St. Barnabas like the rest of the Anglican community observe this Festival as a reminder of all the good things God has given us. We celebrate by singing, praying and

decorating our churches with basket of fruits and food, offered by parishioners.

In earlier years, Harvest festival, celebrated after the summer holidays and before Christmas, was a time when large numbers attended church. The traditions and customs included offering of time, talent and treasure. On the Saturday, individuals and groups came out to clean and polish the brass, clean and decorate the church. In addition to flowers, it was common practice to decorate the churches with cane obtained from the St. Kitts Sugar Manufacturing Company, fruit and vegetables from farmers, bread from bakery in Basseterre and other products made by small businesses and at home by individual families, some specially done for the harvest festival. The celebration included the Sunday morning Eucharist, enhanced with a procession in the church, special items from the Choir and presentation of gifts by the children. Later in the day, at evening, there was a Cantata presented by the Church Choirs with contributions from the Sunday Schools and other groups. The Festival ended the next morning with the Harvest sale, which was also well supported.

While the harvest festival remains an annual celebration of thanksgiving to God for 'all good gifts around us are sent from heaven...', the intensity and magnitude of the expression of gratitude and thanksgiving have changed. Why is there a smaller number giving to this celebration? Are we loosing the connection between such giving and gratitude to God? Today when we sing, 'We plough the fields and scatter', let us truly remember that 'he only is the Maker,' He made us co-creators in the productive process; 'He gives us our daily bread,' and 'we must thank the Lord, O thank the Lord for all His love.' Remember harvest festival is an opportunity to express gratitude to God for the wisdom, strength, harmony and wealth resulting in productivity and advances.

With all good wishes,

Rev. Yvette Bagnall

ස්වාමීන්වහන්සේගේ දවස

සම්ඤාණන්වහන්සේගේ මහා දවස ළඟය. එය විගසින්ම පැමිණෙන්නේ. සම්ඤාණන්වහන්සේගේ දවසේ ශබ්දය අමිහිරිය. ඒ දවසේදී හේවයෝ පවා බියෙන් කෑ ගසති. (ගෙපනියා 1: 14) අපට මනක් කර දෙයි.

මෙය වඩාත් පැහැදිලි කරමින් පාවුලුතුමා කියන්නේ අධිර්මයෙන් සත්‍යයට අකුල් හෙලන මිනිසුන්ගේ අහක්තියට සහ අධිර්මයකමට විරුද්ධව දේව උදහස ප්‍රකාශ වන්නේය යනුවෙනි. (රෝම 1: 18)

ස්වාමීන්වහන්සේගේ දිනය පිළිබඳව වැඩි දුරටත් කරුණු දක්වන ආමොස් මෙසේ ප්‍රකාශ කරයි.

ඒ දවසේදී සිංහයකුගෙන් බේරී දුවන මිනිසෙකු වලසෙකුට අසුවීම වැනි දෙයකි. නැතහොත් මිනිසෙක් තම නිවසට පැමිණා බිත්තියේ අත තැබූ විට සර්පයකු දුෂ්ට කිරීම වැනි දෙයකි. ස්වාමීන්වහන්සේගේ පැමිණීමේ දවසේදී ඇති වන්නේ අන්ධකාරය මිස ආලෝකයක් නොවේ. එය දිප්තියක් නැති නිත්ත කවච්චර දවසක් වන්නේය. (ආමොස් 5 : 19-20) දිවැසිවර ආමොස් මේ අනතුරු ඇඟවීම කරන්නේ දේව ජනතාව සැබෑ ඇදහිල්ලෙන් බැහැර වී නොමග ගොස් සිටින නිසාය.

වරක් යෙසායා දිවැසිවරයා මෙසේ ප්‍රකාශ කර ඇත . මේ සෙනඟ මට නමස්කාර කරන්නේ වචනයෙන් පමණකි. ඔවුන්ගේ සිත් මා වෙත යොමු වී නැත . ඔවුන්ගේ ආගම වනාහි කටපාඩම් කරගත් මනුෂ්‍ය නීතිරීති හා පාරම්පරික සම්ප්‍රදායෝ පමණකි. (යෙසායා 29 : 13) දිවැසිවර ආමොස් ජනතාවගේ කුහක ඇදහිල්ලවන්නකම නිර්දේශ ලෙස හෙලා දැක්වීය.

කැලය පැමිණ ඇත . මුළු ආත්මයෙන් ස්වාමීන්වහන්සේ සොයන්න. නමස්කාර කරන්න. සේවය කරන්න.

“අපි සුදානම් වෙමු ස්වාමීන්වහන්සේගේ දවසට”

සමන්ති රත්නායක

The Church of St. Michael and All Angels, Polwatte

MICHAELITES PLEASE SAVE THE DATES!

August 11

Dental and Eye Clinic
(Polwatte community service)
9 am onwards
Matthew Hall

September 1

Art Competition
(Children of the Parish and the Polwatte community)
9 am to 11 am
Matthew Hall

September 28

Festival Evensong
6 pm(TBC)

September 29

Festival Eucharist and Procession
8 am(TBC)

November 2

Requiem Mass for all Michaelites gone before

November TBD

Bible Quiz for Adults
Matthew Hall

December 15

Christmas Concert
(with leading artists)
7 pm
Bishops College Auditorium



Church of St. Michael and
All Angels, Polwatte

**125 years
in Ministry**

Delegation of Responsibilities

Board of Wardens 2012 – 2013

<p><u>Wardens</u> Jit Waranakulasuriya Israel Paulraj Maxi Dias Prashanthi Edirisnghe</p>	<ol style="list-style-type: none"> 1. Parish administration, parish office staff & support staff & operations 2. Financial matters, systems procedures 3. Fabric supervisor, inventory, property movable & immovable 4. Parish vehicle 5. Insurance 6. Security 7. Repairs & maintenance of all church buildings, maintenance of the Matthew Memorial building complex & parish hall
<p><u>Wardens</u> Christy Jeyaweerasingham Piyumi Feranando Paul Devaraj Jeanne Withanage</p>	<ol style="list-style-type: none"> 1. Parish organisations & parish ministry (mission & witness) 2. Supervision of janitorial services 3. Garden layout 4. Day centre, medical clinic & helping hands 5. Special events (parish fellowship gatherings /catering & hospitality)
<p><u>Hony Treasurer's</u> Jehan Algama Vijay Vidyasagara (jur) Shevendra Balasuriya Geetha Nicholas</p>	<ol style="list-style-type: none"> 1. Finance (management & advice) 2. Internal audit & Annual Audit 3. Inventory Control (with Parish Office) 4. Trust Funds 5. General and other income
<p><u>Secretary's</u> Rashmi Rajamoney Noeline Gnanapragssam Chrisanthi Balasubramaniam</p>	<ol style="list-style-type: none"> 1. All parish correspondence 2. Minutes of all meetings (sub committees, wardens meetings & PCC meetings) 3. Church linen & its storage (with the assistance of the sisters from the convent)

Congregation	Name	Designation	Contact Details	
English	Jit Waranakulasuriya	Vicar's Warden	0777-364817	
	Israel Paulraj	People's Warden	0777-772282	
	Jeanne Withanage		0773-555984	
	Prashanthi Edirisinghe		0777-385493	
	Jehan Algama	Hony Treasurer	0777-772097	
	Vijay Vidyasagara (jur)		0777-550590	
	Rashmi Rajamoney	Hony Secretary	0773-427325	
	Ravi Navaratnam	Lay Representative	0777-652848	
	Malathi Algama		0112-690001	
	Manoj Devaraja		0774-808364	
	Russel De Zilwas	Parish Stewards	071-2252580	
	Dinali Mendis		0773-385217	
	Lavan Navaratne		0112-686223	
	Yvonne Samaraweera		0112-333431	
	Niru Fernando		0773-605393	
	Robin Kern		0112-581051	
	Janaki Weerasinghe		0112- 695956	
	Manoj Devaraj		0774-808364	
	Rashmi Rajamony		077-3427325	
	Israel Paulraj		Transfer Board Representatives	0777-772282
	Nissantka Kuru-Uthmpala			0773-828466
	Prasanna Weerasinghe	DMC Representatives	0112-695956	
Janaki Weerasinghe	0112- 695956			

Newly Elected Office Bearers 2012 - 2013



We represent you...

Sinhala Newly Elected Office Bearers 2012 - 2013	Maxwell Dias	Vicar's Warden	0777 881902
	Piyumi Fernando	People's Warden	071-8005209
	Shevendra Balasuriya	Hony Treasurer	0773-865001
	Chrishanthi Balasubramaniam	Hony Secretary	0773-089094
	Ralston Weinman	Lay Representatives	071-8231271
	Vinodhini Kanagasabey		071-2416432
	Chrishanthi Balasubramaniam		0773-089094
	Paula Fernando	Parish Stewards	0112-441483
	Rohan Delvita		071-7430001
	Malini Weinman		0779-142908
	Kanthi Sagadevan		0112-365137
	Sunil Wijesinghe	Transfer Board Representatives	0112-641775
	Ainsley Ratnayake		0114-796796
	Rohana Delvita	DMC Representatives	071-7430001
Ainsley Ratnayake	0114-796796		
Tamil Newly Elected Office Bearers 2012 - 2013	Christy Jeaweerasingan	Vicar's Warden	0777-684221
	Paul Devaraj	People's Warden	0777-560022
	Geetha Nicholas	Hony Treasurer	0777-583002
	Noeline Gnanapragssam	Hony Secretary	0776-713276
	Clifford David	Lay Representative	0773-297174
	Sugandhi Rajasingham		0777-931552
	Victoria Jeevaratnam	Parish Stewards	072-8399871
	Moses Sathkunam		
	Prasad Sundaram		0772-317774
	Grace Kamalaraj		072-6866165
	Duleep Kanagarajah		0777-368496
	Malar Ramachandran		0775-374261
	Vincent Kanagarajah	Transfer Board Representatives	0774-332002
	Wilfred Samuel		0777-630917
Victoria Jeevaratnam	DMC Representative	072-8399871	
Saroja Selladorai		0112-454799	

